



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2024 ජූලි

යෝජිත උත්තර

(101) මූල්‍ය ගිණුම්කරණය (FAC)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2024 ජූලි

(101) මූල්‍ය ගිණුම්කරණය

යෝජිත උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

1.1 (2)

1.2 (2)

1.3 (2)

1.4 (1)

1.5 (2)

1.6 (3)

1.7 (1)

1.8 (3)

1.9 (1)

1.10 (1)



(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 20)

1.11 සත්‍යයි

1.12 අසත්‍යයි

1.13 සත්‍යයි

1.14 අසත්‍යයි

1.15 අසත්‍යයි

(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 10)

1.16 පහත ඕනෑම හේතු දෙකක් සඳහන් කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක.

1. ගිණුම්කරණය පිළිබඳ පොත් තබන්නාගේ දැනුම නොමැතිකම
2. නොසැලකිලිමත්කම
3. අමතක වීම හෝ මග හැරීම
4. දෝෂය හෝ හිතාමතා වංචා කිරීම
5. සේවකයාගේ අදක්ෂ මානසිකත්වය

(ලකුණු 02)

1.17

අතීත සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පතක් හුවමාරු කිරීමට ආයතනයකට පවතින වර්තමාන බැඳීම.

(ලකුණු 02)

1.18

විශේෂිත ගිණුම්කරණ මෘදුකාංග යනු ගිණුම්කරණයේ නිශ්චිත කාර්යයන් ඉටු කිරීම සඳහා නිර්මාණය කර ඇති පරිගණක මෘදුකාංග වේ. උදාහරණයක් ලෙස, වැටුප් පාලන මෘදුකාංග සහ තොග පාලන මෘදුකාංග දැක්විය හැක.

(ලකුණු 02)

1.19 පහත ඕනෑම හේතු දෙකක් සඳහන් කිරීමෙන් සම්පූර්ණ ලකුණු ලබා ගත හැක.

1. යම් කාල පරිච්ඡේදයක් අවසානයේ දී ශේෂයන්හි වෙනස්කම් සඳහා හේතු සොයා ගැනීමේ හැකියාව
2. නිවැරදි බැංකු ශේෂය නොඉක්මවා වෙක්පත් නිකුත් කිරීමේ හැකියාව
3. වෙක්පත් අගරුවීම වළක්වාගැනීමට හැකිවීම
4. ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ දෝෂ සෙවීමේ හැකියාව
5. වංචා, දෝෂ සහ වැරදි හැසිරවීම් හඳුනාගැනීමේ සහ අවම කිරීමේ හැකියාව
6. ව්‍යාපාරය තුළ නිසි කාරක ප්‍රාග්ධන කළමනාකරණයක් පවත්වා ගැනීමේ හැකියාව

(ලකුණු 02)

1.20

ගිණුම්කරණයේ දී ගනුදෙනු සහ සිදුවීම් සටහන් කරනුයේ ඒවා මුදලින් මැනිය හැකි නම් පමණක් වේ. එය මූල්‍ය මිනුම් සංකල්පය ලෙස හැඳින්වේ.

- සමාගමක් ඩොලර් 5,000 කට කාර්යාල ගෘහ භාණ්ඩ මිලදී ගනී. මෙම ගනුදෙනුව මූල්‍ය ප්‍රකාශනවල සටහන් කරනුයේ එය මුදල්මය වශයෙන් මැනිය හැකි බැවිනි.

(ලකුණු 02)

(මුළු ලකුණු 40)

A කොටසෙහි අවසානය

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 – මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

රොහිත් හාඬවෙයාර්

2024 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම

(රු.'000)

	හර	බැර
ප්‍රාග්ධනය		2250
විකුණුම් (5200 + 2850) (W1)		8050
ගැනුම් (850 + 4850) (W2)	5700	
කාර්යාල කුලී වියදම් (900 - 180)	720	
ඉදිරියට ගෙවූ කාර්යාල කුලිය	180	
යන්ත්‍රෝපකරණ	1000	
ක්ෂය වීම (1,000,000 × 20% × 3/12)	50	
සමුච්චිත ක්ෂයවීම්		50
වැටුප් සහ චේතන (950+80)	1030	
ගෙවිය යුතු වැටුප්		80
ජල බිල්පත	12	
ලිපි ද්‍රව්‍ය	8	
ගමන් සහ ප්‍රවාහන වියදම්	25	
විදුලි වියදම	150	
ගැනීම්	100	
වෙළඳ ණයගැතියෝ	1600	
වෙළඳ ණයහිමියෝ		1100
මුදල්	940	
සුළු මුදල් (60-12-8-25)	15	
	11530	11530

W1

වෙළඳ ණයගැතියෝ		(රු.'000)
විකුණුම්	2850	මුදල් 1250
		ශේෂය ප/ගෙ 1600
	2850	2850
ශේෂය ඉ/ගෙ	1600	

W2

වෙළඳ ණයහිමියෝ		(රු.'000)
මුදල්	3750	ගැනුම් 4850
ශේෂය ප/ගෙ	1100	
	4850	4850
		ශේෂය ඉ/ගෙ 1100

(මුළු කෙණ 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 (II) - නිෂ්පාදන පිරිවැය ලේඛන පිළියෙළ කිරීම

රිඛාද් ඇලුමිනියම්
 2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
 නිෂ්පාදන ගිණුම / නිෂ්පාදන පිරිවැය ලේඛනය

(රු.'000)

සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය තොගය	380,000	
එකතු කළා : අමුද්‍රව්‍ය ගැනුම්	3,600,000	
ගෙන ඒමේ කුලී	55,000	
පරිභෝජනයට තිබූ ද්‍රව්‍ය පිරිවැය	4,035,000	
අඩු කළා : අවසන් අමුද්‍රව්‍ය තොගය	(150,000)	
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		3,885,000
සෘජු ශ්‍රම පිරිවැය		
සෘජු වැටුප්		1,800,000
(-) අවසන් නොනිමි		(180,000)
ප්‍රාථමික පිරිවැය		5,685,000
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය		
ආරක්ෂක ගාස්තු (450 x 80%)	360,000	

විදුලි වියදම් (800 x 75%)	600,000	
කුලී වියදම් (570 x 70%)	399,000	
යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම්	120,000	
ක්ෂයවීම් - පිරියත සහ යන්ත්‍රෝපකරණ	120,000	1,599,000
නිමකළ භාණ්ඩවල පිරිවැය		7,104,000
ලාභය 15%		1,065,600
වෙළෙඳ ගිණුමට මාරු කලා		8,169,600

(ලකුණු 10)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

(a)

පොදු ජර්නලය

විස්තරය		හර	බැර
1	වැටුප් වියදම් ගිණුම අවිනිශ්චිත ගිණුම (අනියම් වැටුප් ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් වීමේ වරද නිවැරදි කිරීම)	8,000	8,000
2	පොලී ආදායම් ගිණුම පොලී වියදම් ගිණුම අවිනිශ්චිත ගිණුම (පොලී ආදායම් ගිණුමට වැරදි ලෙස බැර කර ඇති බැංකු ණය පොලී වියදම නිවැරදි කිරීම)	6,000 6,000	12,000
3	කාර්යාල උපකරණ / පරිගණක ගිණුම පරිගණක අලුත්වැඩියා වියදම් / නඩත්තු ගිණුම (මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීම මුද්‍රණ යන්ත්‍ර ගිණුම වෙනුවට පරිගණක අලුත්වැඩියා ගිණුමට හර කිරීමේ දෝෂය නිවැරදි කිරීම)	80,000	80,000
	මුද්‍රණ යන්ත්‍ර ක්ෂයවීම් ගිණුම මුද්‍රණ යන්ත්‍ර සමුච්චිත ක්ෂයවීම් ගිණුම (සටහන් නොවූ මුද්‍රණ යන්ත්‍ර ක්ෂය සටහන් කිරීම)	4,000	4,000
4	උපචිත විදුලි ගිණුම විදුලි වියදම් ගිණුම (උපචිත විදුලි බිල දෙවරක් වාර්තා කිරීමේ දෝෂය නිවැරදි කිරීම.)	5,000	5,000
5	ලද වට්ටම් ගිණුම දුන් වට්ටම් ගිණුම	12,500 12,500	

	අවිනිශ්චිත ගිණුම (දුන් වට්ටම් වැරදි ලෙස ලද වට්ටම් ගිණුමේ සටහන් කිරීමේ දෝෂය නිවැරදි කිරීම)		25,000
6	අවිනිශ්චිත ගිණුම කුලී වියදම් ගිණුම (කුලී වියදම් වැඩියෙන් කුලී වියදම් ගිණුමේ සටහන් කිරීමේ දෝෂය නිවැරදි කිරීම)	18,000	18,000

(ලකුණු 07)

(b)

අවිනිශ්චිත ගිණුම		(රු.'000)	
ශේෂය ඉ/ගෙ	27,000	වැටුප්	8,000
කුලිය	18,000	පොලී ආදායම	6,000
		පොලී වියදම්	6,000
		දුන් වට්ටම	12,500
		ලද වට්ටම	12,500
	<u>45,000</u>		<u>45,000</u>

(ලකුණු 03)

(මුළු ලකුණු 10)

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව සටහන් සහ ගිණුම්කරණ සංකල්ප

(A)

	තොග	+	මුදල්	=	හිමිකම	+	වගකීම්
1	+250,000						+250,000
2	-150,000		+200,000		+50,000		
3			+2,000		+2,000		
4			-6,000		-6,000		
5			-15,000		-5,000		-10,000

(ලකුණු 05)

(B) (a)

ගලපන ලද මුදල් පාලන ගිණුම

ශේෂය ඉ/ගෙ	25,000	ස්ථාවර නියෝගය - ණය	
ස්ථාවර තැන්පතු පොළී ආදායම	8,000	වාරිකය	15,000
		බැංකු ගාස්තු	500
		ශේෂය ප/ගෙ	17,500
	<u>33,000</u>		<u>33,000</u>

(ලකුණු 03)

(b)

2024.03.31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය

මුදල් පොතට (ගලපන ලද) අනුව ශේෂය	17,500
එකතු කළා:	
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	18,500
	36,000
අඩු කළා:	
තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්	(9,000)
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය	27,000

(ලකුණු 02)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 (I) - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

(a)

නිමසර ෆර්නිචර්
2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු.'000)

විකුණුම්		77,500
විකුණුම් පිරිවැය :		
ආරම්භක තොගය	7,900	
ගැනුම්	46,300	
	54,200	
(-) අවසාන තොගය	(5,200)	(49,000)
දළ ලාභය		28,500
බෙදාහැරීමේ වියදම්		
විකුණුම් කොමිස්	900	
බොල් ණය	50	
අඩමාණ ණය වෙන්කිරීම්	110	
මෝටර් රථ ක්ෂය (W1)	500	(1,560)
පරිපාලන වියදම්		
ක්ෂය (W1)		
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	500	
කාර්යාල උපකරණ	1,600	
රක්ෂණය	240	
ආරක්ෂක ගාස්තු	800	
වැටුප් සහ වේතන	12,800	
විදුලිය (2250+32)	2,282	
කාර්යාල කුලිය (මාස 7 x 200) (W2)	1,400	(19,622)

මූල්‍ය වියදම්		
බැංකු ණය පොලී	45	(45)
වර්ෂය සඳහා ලාභය		7,273

(ලකුණු 12)

(b)

නිමිසර ගර්නිවර්
2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය (රු.'000)

වත්කම්	පිරිවැය	සමු. ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
කාර්යාල උපකරණ	8,000	3,600	4,400
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	2,500	1,750	750
මොටර් රථය	2,000	1,000	1,000
	12,500	6,350	6,150
ජංගම වත්කම්			
තොගය		5,200	
වෙළෙඳ ලැබිය යුතු මුදල් (2250-50-110)		2,090	
කලින් කල කුලී ගෙවීම්		1,200	
බැංකුවේ ඇති මුදල්		1,000	
අතැති මුදල්		70	9,560
මුළු වත්කම්			15,710
ස්කන්ධය හා වගකීම්			
ස්කන්ධය			
2023 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		4,610	
වර්ෂය සඳහා ලාභය		7,273	11,883
ජංගම වගකීම්			
ණය ගෙවිය යුතු මුදල් (W2)		3,250	
උපචිත විදුලිය		32	
බැංකු ණය		500	
ගෙවිය යුතු බැංකු ණය පොලී		45	3,827
මුළු ස්කන්ධය හා වගකීම්			15,710

W1 - ක්ෂයවීම් සහ සමුච්චිත ක්ෂයවීම්

	සමුච්චිත ක්ෂය ආරම්භක ශේෂය	ඒර්ෂයේ ක්ෂය	සමුච්චිත ක්ෂය අවසාන ශේෂය
මොටර් රථය	500	$2,000 \times 25\% = 500$	1,000
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	1,250	$2,500 \times 20\% = 500$	1,750
කාර්යාල උපකරණ	2,000	$8,000 \times 20\% = 1,600$	3,600

W2 - කුලිය

ගෙවූ කුලිය	2,600	
මාස 6ක් සඳහා ගෙවන ලද කුලිය (මාසික කුලිය 200 X 6)	<u>(1,200)</u>	
කාලච්ඡේදයට අදාළ වියදම		<u>1,400</u>
මාර්තු දක්වා වසර සඳහා මුළු වියදම (මාස 7 X 200)	1,400	
		(ලකුණු 08)
		(මුළු ලකුණු 20)



C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, design especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well and stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)